



ග්‍රාමීය බැංකුව

ග්‍රාමීය බැංකු ක්‍රමය වනාහි සමූපකාර ව්‍යාපාරයෙහින්, වාණිජ බැංකු ක්‍රමයෙහින් මිශ්‍රණයෙකි. ගැමි ප්‍රශ්න මූල්‍ය ශක්තිය හා යා කිරීමේ ප්‍රයත්නයක් හැටියට ග්‍රාමීය බැංකු ක්‍රමය හඳුන්වා දිය හැකිය.

ග්‍රාමීය බැංකුව ගොවි ජනතාව ගේ කිට්ටු හිමිකම් සංවිධානයකි. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ඉතිහාසයේ මුල් වකවානුවේ දී වාණිජ බැංකු හුදෙක් ම වාණිජ ව්‍යාපාරවලට පමණක් විශේෂයෙන් ම සීමා වී, එම ව්‍යාපාරවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීමෙන් ලාබ ඉපැයීම් තර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කළ සංවිධානයක් විය. නමුදු, දශක දෙකක පමණ කාලයක සිට ඒ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත් අතර, රටේ සංවර්ධනය තකා මූල්‍ය පහසුකම් සැපයීම වාණිජ බැංකුවල මූලික පරමාර්ථයන් ගෙන් එකක් බවට දැන් පත්ව ඇත.

ග්‍රාමීය ජනතාව-විශේෂයෙන් ම ගොවි ජනතාව - ගිනි පොළි කරුවන් ගේ ග්‍රහණයට පත් වී සිටි වකවානුවේ දී කෘෂිකර්මයෙන් උපයා

ගන්නා ආදායම පොළි කරුවන් ගේ පසුම්බියට ඇදී ගිය අතර දුප්පත් ගැමියෝ කර කියා ගත හැකි කිසිත් නොමැතිව ලක්වුණහ.

මුලදීම ගොවි ජනතාව ගේ ණයගැති භාවය තුරන් කිරීම පිණිස සමූපකාර ක්‍රමය යොදා ගන්නා ලද නමුදු සමූපකාර ණය ක්‍රමයෙන් බලාපොරොත්තු වූ තරම් සහනයක් සැලසුණේ නැත. මීට පිළියමක් වශයෙන් වගා කටයුතු සඳහා ගොවීන්ට ණයදීමේ ක්‍රමය හඳුන්වා දෙන ලද අතර, එමගින් ගිනි පොළිකරුවන් ගෙන් ගොවීන් මුදු ගැනීම රජයේ අරමුණ විය.

වගාවට ණය

වගා කටයුතු සඳහා ගොවීන්ට ණයදීමේ ක්‍රමය මීට අවුරුදු 16 කට පමණ කලින් 1964 දී හඳුන්වා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාමීය

බැංකු ක්‍රමය ඇරඹිණි. මහජන බැංකුවේ ග්‍රාමීය බැංකු ක්‍රමය දිවයින පුරා විවිධ සේවා සමුපකාර සමිති පදනම් කොට ක්‍රියාත්මක කෙරේ. මුල්ම ග්‍රාමීය බැංකුව 1964 මාර්තු 26 වැනි දින මැණික් හින්නේ දී විවෘත කරන ලදී. මේ අතර, ලංකා බැංකුව ද 1972 දී දිවයින පුරා කෘෂි සේවා මධ්‍යස්ථාන පදනම් කොට ග්‍රාමීය මට්ටමේ බැංකු ශාඛා පිහිටවූ අතර, 'සපිරි වී වගා ණය ක්‍රමය' කෘෂි සේවා මධ්‍යස්ථාන බැංකු ශාඛා මගින් හඳුන්වා දෙන ලද්දකි. දැනට මහජන බැංකුවේ ග්‍රාමීය බැංකු 613 ක් පමණ දිවයින පුරා විවිධ සේවා සමුපකාර සමිති 284 කට අනුබද්ධ කොට පිහිටුවා ඇත. මෙම සමුපකාර සමිති වලට සම බන්ධ සිල්ලර අලෙවි හල් සංඛ්‍යාව 8, 500 ක් පමණ වේ. මේ අතර කෘෂි සේවා මධ්‍යස්ථාන අනු බද්ධ ලංකා බැංකු ශාඛා ගණන 1979 අවසානය වන විට 240 ක් පමණ විය. (සැලකිය යුතු හේතූන් උඩ සමහර ශාඛා ලංකා බැංකුවේ ආසන්න නාගරික ශාඛා හා පසුව සම්බන්ධ කරණ ලදී).

ශ්‍රී ලංකා මහ බැංකුවේ 1979 වාර්ෂික වාර්තා වේ දක්වෙන පරිදි 1970 / 71 වගා වර්ෂයේ සිට

1978/79 වගා වර්ෂයේ අවසානය දක්වා ග්‍රාමීය ණය ක්‍රමය වෙනත් ගොවීන්ට ලබා දී ඇති ණය ප්‍රමාණය රුපියල් 126 කෝටි 77 ලක්ෂයකි. මෙයින් රුපියල් 97 කෝටි 55 ලක්ෂයක් ම වී වගාව සඳහා දුන් ණය වන අතර, රුපියල් 29 කෝටි 22 ලක්ෂයක් මිරිස්, දුඤ්ඤ, බඩඉරිඟු, කපු ආදී අතිරේක හෝග වගාව සඳහාය. මේ ණය මුදල් ප්‍රමාණයෙන් සියයට 45. 4 ක් පමණ ගොවීන් විසින් ආපසු ගෙවා තිබේ.

මහජන බැංකුවේ ග්‍රාමීය බැංකු ක්‍රමය වනාහි සමුපකාර ව්‍යාපාරයෙහිත්, වාණිජ බැංකු ක්‍රමයෙහිත්, මිශ්‍රණයකි. ගැමියා සමඟ සමීප සම්බන්ධතාවයත් මෙන් ම ගැමි ප්‍රශ්න පිළිබඳව අත් දැකීමක් ද සමුපකාරයට ඇති නමුත් මූල්‍ය ශක්තිය අතින් බැංකුවක් තරම්ම ශක්තිමත් නැත. බැංකුවට මූල්‍ය ශක්තිය ඇති නමුත් සමුපකාරය තරමට ගැමියන් සමඟ සම්බන්ධතාවයක් නොමැත. මේ අනුව සළකා බලන කළ ගැමි ප්‍රශ්න මූල්‍ය ශක්තිය හා යා කිරීමේ ප්‍රයත්නයක් හැටියට ග්‍රාමීය බැංකු ක්‍රමය හැඳින්වීමට පුළුවන.

ගැටළුව

උඩින් දූවන වී තෝරා	කියාපත්
බිමින් දූවන වී තෝරා	කියාපත්
රටින් ගෙනා වී තෝරා	කියාපත්
රජුන් භෝගයන වී තෝරා	කියාපත්

නෙත් දෙක විනා නෙත් නින්දක් නැති	හේමා
පා දෙක විනා පා ගමනක් නැති	හේමා
මඩ බොර දියේ පණ රැක ගත්තා	හේමා
මෙතුන් පදේ තෝරන්නට බැරි	හේමා

විසඳුම

උඩින් දූවන වී ගිරවී	නොවේදෝ
බිමින් දූවන වී භාවී	නොවේදෝ
රටින් ගෙනා වී මාවී	නොවේදෝ
රජුන් භෝගයන වී දේවී	නොවේදෝ

වනන්තරේ ගල් උණුවෙනවා	හේමා
ගමේ කම්මලේ මිටියේ වැඩ	හේමා
මඩේ බොර දියේ පණ රැකුණා	හේමා
මෙතුන් පදේ කිවේ ගිරයට	හේමා